

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදුකරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාඨමාර්ගවලින් වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදුකිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව, විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳ අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තු වල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව් කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා

ප්‍රමාණාත්මකව සැලසුම්කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතුකර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතාකර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) අරමුදල යටතේ පැවති ශ්‍රී ලංකා අක්ෂි බැංකුව වෙනම ආයතනයක් ලෙස පිහිටුවීම හේතුවෙන් ඊට අදාළ වත්කම් හා වගකීම් සමාලෝචිත වර්ෂයේ දී මූල්‍ය ප්‍රකාශන වලින් ඉවත් කර තිබූ අතර ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 01 අනුව ගිණුම්කරණ සටහන් මගින් ඒ බව හෙළිදරව් කර නොතිබුණි.	13 වන උපලේඛණ මගින් දක්වා ඇත.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 3 හි 47 ඡේදය ප්‍රකාරව, ප්‍රමාණාත්මක පූර්ව කාලපරිච්ඡේද වැරදි ඒවා සොයා ගැනීමෙන් පසුව නිකුත් කිරීම සඳහා අනුමත කරන පළමු මූල්‍ය ප්‍රකාශන තුළ වරද සිදුවූ කාලච්ඡේදය සඳහා ඉදිරිපත් කර ඇති සංසන්දනාත්මක අගයන් නැවත ප්‍රකාශ කිරීමෙන් අනිත්‍යානුයෝගීව නිවැරදි කළ යුතු වුවද, ඉන් බැහැරව අරමුදලේ පෙර වර්ෂ ගැලපීම් ලෙස රු.21,448,929 ක ශේෂයක් 2024 ජනවාරි 01 දින ඉදිරියට ගෙනා සමුච්චිත අතිරික්තයට හා සමාලෝචිත වර්ෂයේ ඊට සම්බන්ධිත ගිණුම්වලට ගලපා තිබුණි.	ප්‍රමාණාත්මක පූර්ව කාලපරිච්ඡේද වැරදි 27,28,33,48, සහ 54 ඡේද ප්‍රකාරව නිවැරදිව ගැලපීම් කර ඇති බව.	-එම-

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණ	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ජාතික අක්ෂි බැංකුවේ වියදමක් වූ රු.111,109 ක අතිකාල දීමනා හා නිවාඩු දින වැටුප් අරමුදලේ වියදමක් ලෙස දක්වා තිබීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල නිවැරදි කර දැක්වීමට කටයුතු කරනු ලබන බව.	වරද නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

(ආ)	ශ්‍රී ලංකා ජාතික රෝහලේ වැටුප් අංශය පුළුල් කර අලුත්වැඩියා කිරීම සඳහා සමාලෝචිත වර්ෂයේ සිදු කළ රු.1,801,600 ක අවසන් බිල්පතක් සඳහා කළ ගෙවීමක් අදාළ අරමුදලේ වියදමක් ලෙස නොදක්වා අත්තිකාරමක් ලෙස දැක්වීම හේතුවෙන් වර්ෂයේ අතිරික්තය හා ජංගම වත්කම් එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල නිවැරදි කර දැක්වීමට කටයුතු කරනු ලබන බව.	-එම-
-----	---	---	------

(ඇ)	සමාලෝචිත වර්ෂය තුළ වරක් ද වර්ල්ඩ් (Work The World) ආයතනය මගින් විදේශ ශිෂ්‍යයන් පුහුණු කිරීම සඳහා අරමුදල වෙත ලබා දී තිබූ රු. 221,160 ක් අරමුදලට බැර නොකර කාර්ඩියොලොජි ෆන්ඩ් එල්ආර්එච් ලිටල් හාර්ට් (Cardiology Fund LRH Little Heart) වෙත බැර කර තිබුණි.	-එම-	-එම-
-----	---	------	------

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2012 මැයි 04 දිනැති අංක අමප/12/0489/509/022 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව උතුරු පළාතේ පිළිකා රෝගීන් සඳහා වූ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා (Trail Project) සෞඛ්‍ය අමාත්‍යාංශය, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සහ ආධාරක ආයතනය වන භාරකාර සමාගමක් අතර එළඹ තිබුණු අවබෝධතා ගිවිසුම පරිදි තෙලිප්පලේ මූලික රෝහලේ විකිරණ ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම හා යාපනය ශික්ෂණ රෝහලේ ළමා ප්‍රතිකාර ඒකකය සඳහා වෛද්‍ය උපකරණ ලබාදීමට යෝජිතව පැවතුණි. තෙලිප්පලේ රෝහලේ ඉදිකිරීම වෙනුවෙන් භාරකාර සමාගම රු. මිලියන 218.6 ක් ආධාර වශයෙන් ලබා දී තිබුණි. ගිවිසුම අනුව Jaffna Project නමින් අදාළ භාරකාර සමාගම විසින් එකතු කරනු ලැබූ ආධාර මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් දේපලක් වන බැවින් 2024 මාර්තු 31 දක්වා වූ කාලපරිච්ඡේදය තුළ එසේ එකතු කළ රු.75,961,398 ක මුදලක් ගිවිසුම ප්‍රකාරව යාපනය ශික්ෂණ රෝහලේ පිළිකා ඒකකය වැඩිදියුණු කිරීම සඳහා නොයොදවා එම සමාගම භාරයේ රඳවාගෙන තිබුණි.	මුදල් ලබා ගැනීම සඳහා නීතිපති උපදෙස් ප්‍රකාරව නීති අංශය මගින් කටයුතු කරමින් පවතින බව.	කඩිනමින් අයකරගෙන අරමුණුගත කාර්යයන් සඳහා යෙදවීමට කටයුතු කළ යුතුය.

- (ආ) ගංවතුර ආපදා මෙහෙයුම් කටයුතු වෙනුවෙන් අත්තිකාරම් 2025 මැයි 28 ලබා දෙනු ලබන සමාලෝචිත වර්ෂයේ ජුනි හා ඔක්තෝබර් වල සහ 2025 මාර්තු 19 දින අත්තිකාරම් කාර්යය නිමවූ කොළඹ සහ පුත්තලම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිරවුල් කර ඇති බව. වහාම නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
- කාර්යාලය වෙත ලබා දී තිබූ පිළිවෙලින් රු.1,100,000 ක් හා 300,000 ක් වූ අත්තිකාරම් සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් පියවා නොතිබුණි.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආයතන සංග්‍රහයේ xii වැනි පරිච්ඡේදයේ 5 වැනි හා 8 වෙනි වගන්ති හා 2022 දෙසැම්බර් 21 දිනැති අංක PED 8/2022 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය	නිලධාරීන්ගේ නිවාඩු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය බලාත්මක වන බව පත්වීම් ලිපි වල දක්වා තිබුණ ද ඊට පටහැනිව ඉතිරි කර ගත් නිවාඩු සඳහා දීමනා ලෙස රු.125,885 ක් ගෙවා තිබුණි.	ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල වෙත PED 08/2022 අනුව සේවක දිරිදීමනා වශයෙන් ඉතිරි කර ගත් වෛද්‍ය නිවාඩු හා වාර්ෂික නිවාඩු වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා අදාළ කර ගැනීමට රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු අවසරය ලබා දී ඇති බව.	ආයතන සංග්‍රහයේ දක්වා ඇති විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුය.	
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ xxiv වැනි පරිච්ඡේදයේ 3:17:1 වගන්තිය	ප්‍රධාන ණයකරුගේ පාලනය යටතේ කටයුතු කරන කිසිම නිලධාරියෙකු එකී ණයකරුගේ ඇපකරුවෙකු ලෙස පිළිගත නොහැකි වුවද, අරමුදලෙහි ගණකාධිකාරී හෝ ලේඛකාධිකාරී යටතේ සේවය කරනු ලබන ගිණුම් සහකාර, ඇපකරු වශයෙන් අත්සන් කර සමාලෝචිත වර්ෂය තුළ රු.104,640 ක ආපදා ණය මුදලක් ලබාගෙන තිබුණි.	ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ නිලධාරීන් රාජ්‍ය නිලධාරියෙකු ලෙස නොගැනෙන බව හා අරමුදලේ සභාපති වන සෞඛ්‍ය ලේකම් විසින් ගණකාධිකාරී/ ලේඛකාධිකාරී හට ආපදා ණය අනුමත කර ඇති බව.	-එම-	
(ඇ) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ I කොටසේ 15 ඡේදයේ මුදල් රෙගුලාසි 877				
(i) 2 (ඇ) ඡේදය	ගිණුම් වර්ෂය අවසන් වී මාස 02 ක් ඇතුළත ඒ ඒ අරමුදල පිළිබඳ සහතික කළ මූල්‍ය ප්‍රකාශන ද සමඟ	ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ භාරකාර මණ්ඩලය වෙත දැනුම් දීමට කටයුතු කරන බව.	රාජ්‍ය මුදල් චක්‍රලේඛවලට අනුකූලව කටයුතු කළ යුතුය.	

කාර්යසාධන වාර්තාවක්
 රාජ්‍ය මුදල්
 දෙපාර්තමේන්තුවට
 පිටපතක් සහිතව
 විගණකාධිපති වෙත යොමු
 කළයුතු වුව ද ඒ අනුව
 කටයුතු කර නොතිබුණි.

(ii) 2 (ඉ) ඡේදය

වාර්ෂික කාර්යසාධන
 වාර්තාව භාෂාත්‍රයෙන්
 සකස් කර මුදල් වර්ෂය
 අවසන් වී දින 150 ක්
 ගතවීමට පෙර සභාගත
 කිරීම සඳහා
 පාර්ලිමේන්තුවට ඉදිරිපත්
 කළ යුතු වුවද, පසුගිය වර්ෂ
 තුනට අදාළ වාර්ෂික
 කාර්යසාධන වාර්තා
 පාර්ලිමේන්තුවේ සභාගත
 කර නොතිබුණි.

-එම-

-එම-

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. මිලියන 248.74 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. මිලියන 371.30ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. මිලියන 122.56ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට අරමුදල යටතේ පැවති ශ්‍රී ලංකා අක්ෂි බැංකුව වෙතම ආයතනයක් ලෙස පිහිටුවීම හේතුවෙන් එම ආදායම අහිමි වීම හා අරමුදල වෙත ලද ආධාර සාපේක්ෂ වශයෙන් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා දස මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා උපකරණ මිලදීගැනීම වෙනුවෙන් Little Heart ව්‍යාපෘතිය යටතේ රැස් කරන ලද මහජන අරමුදල්වල එකතු වටිනාකම රු.707,570,869 ක් වුවද, සමාලෝචිත වර්ෂය තුළ එම අරමුදලෙන් කිසිදු මුදලක් වැය කර නොතිබූ අතර ප්‍රසම්පාදන කටයුතු ද ආරම්භ කර නොතිබුණි.	2017 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය, අරමුදල සහ ළමා රෝග විශේෂඥ විද්‍යාලය (College of Pediatricians) අත්සන් කර ඇති ගිවිසුම ප්‍රකාරව මෙම අරමුදල් භාවිතා කරනු ලබන බව.	පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් කාර්යක්ෂමව යෙදවීමට කටයුතු කළ යුතුය.
(ආ) රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය වැඩි දියුණු කිරීම සඳහා පරිත්‍යාගශීලී පුද්ගලයෙකු විසින් 2020 වර්ෂයේ ලබා දී තිබුණු රු.42,035,398ක්	මුදල ලැබී ඇත්තේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශල්‍යාගාර සංකීර්ණය වැඩිදියුණු කිරීම වෙනුවෙන් බව හා ඒ	-එම-

හා ශල්‍යකර්ම සඳහා අවශ්‍ය පරිභෝජන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා 2023 වර්ෂයේ හා සමාලෝචිත වර්ෂය තුළ ලැබී තිබුණු රු.22,725,000ක පරිත්‍යාග මුදල් අදාළ කාර්යයන් ඉටුකිරීම සඳහා යෙදවීමට කටයුතු කර නොතිබුණි.

සඳහා මෙම මුදල ප්‍රමණවත් නොවන බැවින් තාවකාලිකව අත්හිටුවා ඇති බව.

(ඇ) 2024 දෙසැම්බර් 31 දිනට අපේක්ෂා රෝහල සඳහා වූ පරිත්‍යාග ගිණුමේ රු.461,332,361 ක ශේෂයක් පැවති අතර ඒ තුළ ඇතුළත් රෝහලේ ළමා වාට්ටුවක් ඉදිකිරීම හා ThermoTherapy යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා පිළිවෙලින් 2015 හා 2019 වර්ෂයන්හිදී ලැබී තිබුණු එකතුව රු.153,540,440ක මහජන ආධාර මුදල් අදාළ අරමුණු ඉටුකිරීම වෙනුවෙන් යොදවා නොතිබුණි. තවද, 2022 වර්ෂයේදී අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ විසින් කරන ලද ඉල්ලීමට අනුව පැවති ආර්ථික අර්බුදය හමුවේ රෝගී සත්කාර සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා Thermo Therapy යන්ත්‍රයක් මිලදී ගැනීමට රැස්කළ ආධාර මුදල් හා Pet Scan යන්ත්‍රයක් මිලදී ගැනීමෙන් පසුව ඉතිරි වූ මුදල් උපයෝජනය කර ඇස්තමේන්තුගත පිරිවැය රු.202,309,478ක් වූ CT Simulators යන්ත්‍රයක් මිලදී ගැනීම, එම යන්ත්‍රය ස්ථාපිත කිරීමට අවශ්‍ය ගොඩනැගිල්ල ඉදිකිරීම සහ Sonial Vision x - ray යන්ත්‍රය ස්ථාපිත කිරීමට නියමිත ගොඩනැගිල්ල සඳහා විදුලි සැපයුම ලබා ගැනීම යන කාර්යයන් ඉටු කිරීම කෙරෙහි සමාලෝචිත වර්ෂයේ අවසානය වනවිටත් කටයුතු කර නොතිබුණි.

පිළිතුරු ලබා දී නැත.

-එම-

(ඈ) අපේක්ෂා රෝහලට වෛද්‍ය උපකරණයක් මිලදී ගැනීම සඳහා රු.10,000,000 ක මුදලක් පරිත්‍යාගගිලි පුද්ගලයෙකුගෙන් පොදු අරමුදල වෙත ලැබී තිබූ අතර එම මුදල් භාවිතා කර Pet CT Scan පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය GE 68 Calibration Phantom යන්ත්‍රය මිලදී ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබී තිබුණද, සමාලෝචිත වර්ෂයේ අවසානය වනවිටත් එම මුදල් උපයෝජනය කර අවශ්‍යතා ඉටු කර ගැනීමට කටයුතු කර නොතිබුණි.

මෙම මුදල් CT simulator සඳහා යොදවන බව.

-එම-

(ඉ) 1998 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා අරමුදල වෙත විවිධ ව්‍යාපෘති 03 කට අදාළව ලැබී තිබුණු රු.13,159,775 ක් වූ පරිත්‍යාග අරමුණුගත කාර්යයන් ඉටුකිරීම සඳහා යෙදවීමට කටයුතු නොකර පරිත්‍යාග ගිණුමේ රඳවාගෙන තිබූ අතර 2020 හා 2021 කොවිඩ් වසංගත කාලවර්ෂයේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් ලැබී තිබුණු අරමුදල් වලින් ඉතිරිව තිබූ රු.22,770,554 ක ශේෂයක් සමාලෝචිත වර්ෂය දක්වා වෙනත් එළදායි අරමුණක් සඳහා හෝ යොදාගැනීමට කටයුතු නොකර

අරමුදලේ රු.5,642,874 ක මුදල, තංගල්ල මූලික රෝහලේ වැසිකිළි දොරවල් සහ අනෙකුත් අළුත්වැඩියා සඳහා යොදවන බවත්, තැලසිමියා රෝගීන් සඳහා වූ අරමුදලේ රු.173,238, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) විසින් එය අවශ්‍යය වූ විට ලබා ගැනීම සඳහා තබා ගන්නා ලෙස දැනුම් දී ඇති බවත්, විදේශ ආධාර ලෙස ලැබී තිබූ

-එම-

පරිත්‍යාග ගිණුමේ වසර 03 කට වඩා වැඩි කාලයක් රඳවාගෙන තිබුණි.

රු.7,343,663 ක මුදල ලැබී ඇත්තේ ඖෂධ හා වෛද්‍ය සැපයුම්වෙතුවෙන් බැවින් ඒ සඳහා තබා ගන්නා ලෙස භාරකාර මණ්ඩලය තීරණය කර ඇති බව.

- (ඊ) 2024 - 2029 කාලපරිච්ඡේදයට අදාළව සංයුක්ත සැලැස්ම පිළියෙල කිරීම සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙත අත්තිකාරම් ලෙස ගෙවන ලද රු.343,333 ක් හා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් හා වැඩමුළුවක් පැවැත්වීමට ගෙවන ලද රු.353,500 ඇතුළුව රු.696,833 ක වියදමක් දරා තිබුණ ද මේ දක්වාම සංයුක්ත සැලැස්මක් සකස් කර නොතිබුණි.
- පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා භාෂා ත්‍රිත්වයෙන් මුද්‍රණය කිරීමට කටයුතු කර ඇති බව. කඩිනමින් පිළියෙල කිරීමට කටයුතු කළ යුතුය.

3.2 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ජාතික රෝහල සංවර්ධනය වෙනුවෙන් ලැබී තිබුණු රු.6,571,856 ක පරිත්‍යාග මුදල් වැය කර රෝහලේ ප්‍රධාන පිරිස් පාලන අංශය පුළුල් කර අලුත්වැඩියා කිරීම, වැටුප් අංශය - 1 පුළුල් කර අලුත්වැඩියා කිරීමටත් ඉතිරි මුදල තුළින් ණය අංශයේ අළුත්වැඩියා කටයුතු සිදු කිරීමටත් තීරණය කර තිබුණි. එසේවුවද, සමාලෝචිත වර්ෂය අවසන් වන විට එම පරිත්‍යාග මුදලින් පිරිස් පාලන අංශයේ අලුත්වැඩියා කටයුතු සඳහා රු.2,242,912 ක වියදමක් පමණක් සිදු කර තිබුණි.	අලුත්වැඩියා කිරීම අවසන් කර, ශ්‍රී ලංකා ජාතික රෝහල විසින් බිල්පත් ඉදිරිපත් කිරීමට ඇති බව.	පරිත්‍යාග ලෙස ලැබුණු මුදල් කාර්යක්ෂමව යෙදවීමට කටයුතු කළ යුතුය.

3.3 අරමුදල් උන උපයෝජනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා නංවාලීම වෙනුවෙන් අරමුදල සතු පොදු අරමුදල් උපයෝජනය කරගැනීම දුර්වල තත්ත්වයක පැවතුණු බව නිරීක්ෂණය වූ අතර 2024 දෙසැම්බර් 31 දින වනවිට පොදු අරමුදලේ සමුච්චිත ආදායම රු.712,414,580 ක් වූ අතර පනතේ අරමුණු ඉටු කිරීම වෙනුවෙන් සමාලෝචිත වර්ෂය තුළදී පොදු අරමුදල්වලින් වැයකර තිබුණු මුදල රු.90,326,859 ක් පමණක් විය. ඒ අනුව අරමුදලේ මුදල් උපයෝජනය සියයට 13 ක මට්ටමක පැවතුණි.	රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු වක්‍රලේඛ අංක 12/2003 අනුව දැක්ම, මෙහෙවර සහ අරමුණු ඇතුළත් උපායමාර්ගික සංස්ථාමය සැලැස්මක් පිළියෙල කර ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලේ 2.2.1 ඡේදය ප්‍රකාරව අවිච්ඡින්න පැවැත්ම තහවුරු කරමින් අරමුදලේ මුදල් උපයෝජනය කර ඇති බව.	අදාළ ආයතන දැනුවත් කර අරමුදල් කාර්යක්ෂමව හා ඵලදායීව භාවිතා කළ යුතුය.